






ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව
අ.පො.ස. (සා.පෙළ) විභාගය - 2019


60 - ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය

ලකුණු දීමේ පටිපාටිය



මෙය උත්තරපත්‍ර පරීක්ෂකවරුන්ගේ ප්‍රයෝජනය සඳහා සකස් කෙරිණි.
ප්‍රධාන පරීක්ෂක රැස්වීමේ දී ඉදිරිපත්වන අදහස් අනුව මෙහි වෙනස්කම් කරනු ලැබේ.

අවසන් සංශෝධන ඇතුළත් කළ යුතුව ඇත.



02/2019/000/071, 11

33. තරිඳුගේ ව්‍යාපාරයේ 2018.12.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා දළ ලාභය,
 (1) රු. 60 000 කි. (2) රු. 70 000 කි. (3) රු. 90 000 කි. (4) රු. 160 000 කි.
34. තරිඳුගේ ව්‍යාපාරයේ 2018.12.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා පිළියෙල කළ ආදායම් ප්‍රකාශයේ දැක්වෙන බෙදාහැරීමේ වියදමක් හා මූල්‍ය වියදමක් පිළිවෙළින් දැක්වෙන පිළිතුර තෝරන්න.
 (1) විකුණුම් කොමිස්, ගෙවල් කුලී (2) බැංකු ණය පොලී, විකුණුම් කොමිස්
 (3) විකුණුම් කොමිස්, බැංකු ණය පොලී (4) බැංකු ණය පොලී, බෙදාහැරීමේ රථ ක්ෂය
35. තරිඳුගේ ව්‍යාපාරයේ 2018.12.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා පිළියෙල කළ ආදායම් ප්‍රකාශයේ දැක්වෙන ආයතන හා පරිපාලන වියදම්වල එකතුව,
 (1) රු. 20 500 කි. (2) රු. 37 000 කි. (3) රු. 38 500 කි. (4) රු. 40 000 කි.
36. තරිඳුගේ ව්‍යාපාරයේ 2018.12.31 දිනෙන් අවසන් වර්ෂය තුළ දී ගෙවා ඇති විදුලි ගාස්තුව,
 (1) රු. 1 500 කි. (2) රු. 7 000 කි. (3) රු. 8 500 කි. (4) රු. 10 000 කි.
37. තරිඳුගේ ව්‍යාපාරයේ 2018.12.31 දිනෙන් අවසන් වර්ෂයේ ශුද්ධ ලාභය,
 (1) රු. 42 900 කි. (2) රු. 44 400 කි. (3) රු. 45 900 කි. (4) රු. 46 800 කි.
38. තරිඳුගේ ව්‍යාපාරයේ 2018.12.31 දිනට ජංගම වත්කම් හා ජංගම වගකීම්වල වටිනාකම පිළිවෙළින් දැක්වෙන පිළිතුර තෝරන්න.
 (1) රු. 41 500, රු. 79 500 (2) රු. 79 500, රු. 41 500
 (3) රු. 79 500, රු. 91 500 (4) රු. 199 500, රු. 91 500
39. තරිඳුගේ ව්‍යාපාරයේ 2018.12.31 දිනට බෙදාහැරීමේ රථයේ ධාරණ අගය,
 (1) රු. 6 000 කි. (2) රු. 114 000 කි. (3) රු. 120 000 කි. (4) රු. 126 000 කි.
40. තරිඳුගේ ව්‍යාපාරයේ 2018.12.31 දිනට හිමිකම,
 (1) රු. 102 000 කි. (2) රු. 108 000 කි. (3) රු. 193 500 කි. (4) රු. 199 500 කි.

* *

தீ ல்கா விதா டேபார்க்மேன்ருவி
இலங்கைப் பரீட்சைத் திணைக்களம்
஁.பொ.஑. (஑ா.பெல) விதாஸ - 2019
஑.பொ.த (஑ா.தர)ப் பரீட்சை - 2019

விதாஸ ஁காஸ
பாட இலக்கம்

60

விதாஸ
பாடம்

வாபாா னா வினூதிகாா ஁஁ாஸாஸ

I பருஸ - ஑ிலேருர்
I பத்திரம் - விடைகள்

புரீத ஁காஸ வினா இல.	஑ிலேருர் ஁காஸ விடை இல.	புரீத ஁காஸ வினா இல.	஑ிலேருர் ஁காஸ விடை இல.	புரீத ஁காஸ வினா இல.	஑ிலேருர் ஁காஸ விடை இல.	புரீத ஁காஸ வினா இல.	஑ிலேருர் ஁காஸ விடை இல.
01.	1.....	11.	1.....	21.	4.....	31.	3.....
02.	3.....	12.	4.....	22.	1.....	32.	4.....
03.	1.....	13.	3.....	23.	3.....	33.	3.....
04.	3.....	14.	2.....	24.	3.....	34.	3.....
05.	4.....	15.	1.....	25.	1.....	35.	3.....
06.	1.....	16.	4.....	26.	4.....	36.	2.....
07.	3.....	17.	3.....	27.	4.....	37.	2.....
08.	2.....	18.	4.....	28.	1.....	38.	2.....
09.	3.....	19.	2.....	29.	2.....	39.	2.....
10.	3.....	20.	3.....	30.	4.....	40.	1.....

விசேஷ ஁படே஑்
விசேட அறிவுறுத்தல்

பீக் ஑ிலேருர்க஁ லேரு
ஒரு ஑ரியான விடைக்கு

01

஁ுரீத
விதம்

மூல லேரு / மொத்தப் புள்ளிகள் 01 X 40 = 40

பாா னிடபூதே஁ டீக்லேத பரீட ஁னுலா஑ ஁ந்஁ரபருடே ஁ல஑ாா னீர்லே லேரு ஁ருலுத ஁ர்஁த.
஑ீழ் குறிப்பிடப்பட்டிருக்கும் ஁தாாணத்திற்கு அமைய பல்தேர்வு வினாக்களுக்குரிய புள்ளிகளை பல்தேர்வு
வினாப்பத்திரத்தின் இறுதியில் பதிக.

னிலர்ட ஑ிலேருர் ஑஁஁ால
஑ரியான விடைகளின் தொகை

25

40

I பருடே மூல லேரு
பத்திரம் I இன் மொத்தப்புள்ளி

25

40

60 - ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය**II පත්‍රය**

1. පහත සඳහන් සිද්ධිය ඇසුරෙන් අංක (i) සිට (x) දක්වා ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.

මිහිරිතැන්න මහා විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ මහා සභා රැස්වීමේදී විදුහල්පති ප්‍රකාශ කළේ රත්ගම මාර්ගයේ බස් රථයක් නොමැති බැවින් එම ප්‍රදේශයේ සිට පැමිණෙන සිසුන් ප්‍රමාද වී පාසලට පැමිණෙන බවයි. මෙයට විසඳුමක් ලෙස මෙම විද්‍යාලයේ ආදි ශිෂ්‍යයින් තිදෙනෙකු වන අමිල, රුවන් සහ නයනා එකතු වී රු. 200 000 ක් බැගින් සහ වාර්ෂික පොලී අනුපාතය 6% වූ රු. 400 000 ක බැංකු ණය මුදලක් ද යොදවා, පාවිච්චි කළ කුඩා බස් රථයක් මිල දී ගෙන 'අරුණ ටුවර්ස්' නමින් ව්‍යාපාරයක් 2019 ඔක්තෝබර් මස 01 දින ආරම්භ කරන ලදී. මෙම බස් රථය රත්ගම මාර්ගයේ ධාවනය මෙන් ම වාරිකා සඳහා ද යොදවනු ලැබේ. 2019.10.31 දිනෙන් අවසන් මාසය තුළ සිදු වූ ගනුදෙනුවල සාරාංශයක් පහත දැක්වේ.

රු.

● බස් රථයෙන් ලැබීම්	
මගීන්ගෙන්	96 000
වාරිකාවලින්	45 000
● ගෙවූ වියදම්	
ඉන්ධන වියදම්	38 000
බස් රථය අලුත්වැඩියා වියදම්	9 000
රියදුරු වැටුප්	35 000
වෙනත් වියදම්	7 000

2019.10.31 දිනට පහත තොරතුරු සපයා ඇත.

- බස් රථය වාර්ෂිකව 12% බැගින් සරල මාර්ග ක්‍රමයට ක්ෂය කෙරේ.
- ලැබිය යුතු වාරිකා ආදායම් රු. 15 000 කි.
- රු. 12 000 ක් වූ වාර්ෂික රක්ෂණ ගාස්තුව හා සහායකයේ මාසික වැටුප වන රු. 15 000 ගෙවා නොමැත.

2019.10.31 දින අයිතිකරුවන් තිදෙනා නව බස් රථයක් ව්‍යාපාරයට මිල දී ගැනීමට තීරණය කළ අතර, ඒ සම්බන්ධව තොරතුරු අන්තර්ජාලය භාවිතයෙන් සොයා බලන ලදී. එදිනම ව්‍යාපාරයට සේවකයකු ද බඳවා ගන්නා ලදී.

- (i) (අ) 'අරුණ ටුවර්ස්' ව්‍යාපාරය මගින් සපුරාලනු ලබන මිනිස් අවශ්‍යතාව සඳහන් කර, 'අරුණ ටුවර්ස්' මගින් එම අවශ්‍යතාව සපුරාලන ආකාරය දක්වන්න.
- (ආ) මිහිරිතැන්න මහා විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමය, හිමිකාරිත්වය අනුව අයත් වන ව්‍යාපාර සංවිධාන වර්ගය කුමක් ද?
- (ii) 'අරුණ ටුවර්ස්' ව්‍යාපාර නාමය ලියාපදිංචි කිරීම අවශ්‍ය බව නයනා පවසයි.
- (අ) ඔබ නයනාගේ ප්‍රකාශය හා එකඟ වන්නේ ද?
- (ආ) ඉහත (ii) (අ) හි ඔබ සඳහන් කළ පිළිතුරට හේතුවක් දක්වන්න.
- (iii) ව්‍යාපාරයක අභ්‍යන්තර පරිසර සාධක දෙකක් නම් කර, ඒවා සඳහා නිදසුන් සිද්ධියේ සඳහන් 'අරුණ ටුවර්ස්' ව්‍යාපාරය ඇසුරෙන් ලියන්න. (පිළිතුරු සැපයීමට පහත ආකාරයේ වගුවක් භාවිත කරන්න.)
- | අභ්‍යන්තර පරිසර සාධක | නිදසුන |
|----------------------|--------|
| 1. | |
| 2. | |
- (iv) (අ) මෙම සිද්ධියේ සඳහන් සන්නිවේදන මාධ්‍යයක් හා ඊට අදාළ සන්නිවේදන ක්‍රමයක් ලියන්න.
- (ආ) මෙම සිද්ධියේ සඳහන් වන කළමනාකරණ ක්‍රියාවලියේ සැලසුම්කරණයට අයත් කාර්යයක් ලියන්න.
- (v) 2019.10.01 දිනට 'අරුණ ටුවර්ස්' ව්‍යාපාරයේ ගිණුම්කරණ සමීක්ෂණය වටිනාකම් සහිතව ලියන්න.
- (vi) (අ) 'අරුණ ටුවර්ස්' ව්‍යාපාරයේ රියදුරුට වැටුප් ගෙවීමට අදාළ ද්විත්ව සටහන ලියන්න.
- (ආ) 'අරුණ ටුවර්ස්' ව්‍යාපාරයේ 2019.10.31 දිනෙන් අවසන් මාසය සඳහා පිළියෙල කරන ආදායම් ප්‍රකාශයේ දැක්විය යුතු මුළු වැටුප් වටිනාකම කොපමණ ද?
- (vii) 'අරුණ ටුවර්ස්' ව්‍යාපාරයේ ගනුදෙනු සටහන් කිරීම සඳහා භාවිත කෙරෙන මූලික සටහන් පොත් දෙකක් හා මූලාශ්‍ර ලේඛන දෙකක් ලියන්න.
- (viii) 2019.10.31 දිනට 'අරුණ ටුවර්ස්' ව්‍යාපාරයේ මුදල් ශේෂය ගණනය කරන්න.
- (ix) 2019.10.31 දිනෙන් අවසන් මාසයේ 'අරුණ ටුවර්ස්' ව්‍යාපාරයේ ලාභය හෝ අලාභය ගණනය කරන්න.
- (x) 2019.10.31 දිනට 'අරුණ ටුවර්ස්' ව්‍යාපාරයේ මුළු හිමිකම් හා මුළු වගකීම් කොපමණ ද?

(i) (අ) ප්‍රවාහනය (කුණු 1/2)

- රන්ගම මාර්ගයේ බසයක් යෙදවීම.
- වාරිකා සඳහා බසයක් යෙදවීම.

(කුණු 1/2)

(ආ) • පෞද්ගලික අංශයට අයත් ව්‍යාපාරයකි.

- සමිති සංවිධානයකි

(කුණු 01 යි)

(ii) (අ) චක්‍රය වේ/ ඔව් (කුණු 01 යි)

(ආ) • අයිතිකරුවන්ගේ පෞද්ගලික නම් වලින් හැර වෙනත් නාමයකින් ව්‍යාපාරය පවත්වා ගෙන යාම.

(කුණු 01 යි)

(iii)

අභ්‍යන්තර පරිසර සාධක	නිදසුන
1. අයිතිකරුවන්	අමුද, රුවන්, නයනා
2. කළමනාකරුවන්	අමුද, රුවන්, නයනා
3. සේවකයින්	රියදුරු, රියදුරු සහායක, සේවකයා

(පරිසර සාධකයකට කුණු 1/2 බැගින් = 1/2 × 2 = කුණු 01)

(නිදසුන් සඳහා කුණු 1/2 × 2 = කුණු 01 යි)

- (iv) (අ) • වාචික - විදුහල්පති මහ සභා රැස්වීම ඇමතීම.
- විද්‍යුත් - අන්තර්ජාලය භාවිතයෙන් තොරතුරු සෙවීම.

(කුණු 1/2 × 2 = 01 යි)

(ආ) • නව බස් රථයක් මිල දී ගැනීමට තීරණය කිරීම.

(කුණු 01 යි)

(v) වත්කම් (රු.) = හිමිකම් (රු.) + වගකීම් (රු.)

1 000 000 = 600 000 + 400 000

හෝ

වත්කම් (රු.) = හිමිකම් (රු.) + වගකීම් (රු.)

+ 600 000 = + 600 000

+ 400 000 = + 400 000

1 000 000 = 600 000 + 400 000

හෝ

වත්කම් (රු.) = නිමිකම් (රු.) + වගකීම් (රු.)

මුදල්	ප්‍රාග්ධනය
+ 600 000	= + 600 000
මුදල්	බැංකු ණය
+ 400 000	= + 400 000
1 000 000	= 600 000 + 400 000

(අගයයන් සහිත නිවැරදි ගිණුම්කරණ සම්කරණයට ලකුණු 02 යි.)

එක් ගනුදෙනුවක බලපෑම නිවැරදිව දැක්වීමට ලකුණු $\frac{1}{2}$ බැගින් ලකුණු $\frac{1}{2} \times 2 = 01$ යි)

(vi) (අ) වැටුප් ගිණුම හර රු. 35 000

මුදල් ගිණුම බැර රු. 35 000

(ලකුණු 01 යි)

(ආ) රු. 50 000

හෝ

රියදුරු වැටුප රු. 35 000

සභායක වැටුප රු. 15 000

50 000

(ලකුණු 01 යි)

(vii)

- මූලික සටහන් පොත්
 - මුදල් පොත
 - පොදු ප'තලය

(ලකුණු $\frac{1}{2} \times 2 =$ ලකුණු 01 යි)

- මූලාශ්‍ර ලේඛන
 - ලදුපත
 - ගෙවීම් වවුචරය
 - ප'තල් වවුචරය

(ලකුණු $\frac{1}{2} \times 2 =$ ලකුණු 01 යි)

(viii)

මුදල් ගිණුම

	රු.		රු.
ප්‍රාග්ධන ගිණුම	600 000	මෝටර් රථ ගිණුම	1 000 000
බැංකු ණය ගිණුම	400 000	ඉන්ධන	38 000
සේවා ආදායම් - මගීන්ගෙන්	96 000	අලුත්වැඩියා වියදම්	9 000
වාරිකාවලින්	45 000	වැටුප්	35 000
		වෙනත් වියදම්	7 000
		10/31 ශේෂය ප/ගෙ	52 000
	1 141 000		1 141 000
11/01 ශේෂය ඉ/ගෙ	52 000		

තොර්

ලැබීම්

	රු.	
ප්‍රාග්ධනය	600 000	
බැංකු ණය	400 000	
සේවා ආදායම්- මගීන්ගෙන්	96 000	
වාරිකාවලින්	45 000	1 141 000

ගෙවීම්

මෝටර් රථ	1 000 000	
ඉන්ධන	38 000	
අලුත්වැඩියා වියදම්	9 000	
වැටුප්	35 000	
වෙනත් වියදම්	7 000	(1 089 000)
10/31 දිනට මුදල් ශේෂය		රු. 52 000

(ලකුණු 02 යි)

(ix) ආදායම්

බස් රථ ආදායම :-	රු.	රු.
මගීන්ගෙන් -	96 000	} $\frac{1}{2}$ 156 000
චාරිකාවලින් -	60 000	

වියදම්

ඉන්ධන වියදම්	38 000	} $\frac{1}{2}$
අලුත්වැඩියා වියදම්	9 000	
රියදුරු වැටුප්	35 000	
සහායක වැටුප්	15 000	
වෙනත් වියදම්	7 000	} $\frac{1}{2}$
මෝටර් රථ කෂය	10 000	
රක්ෂණ ගාස්තු	1 000	
බැංකු ණය පොළී	2 000	
		(117 000)
ශුද්ධ ලාභය		<u>39 000</u> $\frac{1}{2}$

(ලකුණු 02 යි)

(x) • මුළු හිමිකම - රු. 639 000 (01)

නැතහොත්

ප්‍රාග්ධනය	රු. 600 000	$\frac{1}{2}$
ශුද්ධ ලාභය $\frac{1}{2}$	රු. 39 000	
මුළු හිමිකම	රු. <u>639 000</u>	

(ලකුණු 01 යි)

• මුළු වගකීම් - රු. 418 000 (01)

නැතහොත්

බැංකු ණය	රු. 400 000	} $\frac{1}{2}$
උපචිත බැංකු ණය පොළී	රු. 2 000	
උපචිත සහායක වැටුප	රු. 15 000	} $\frac{1}{2}$
උපචිත රක්ෂණ ගාස්තු	රු. 1 000	
මුළු වගකීම්	රු. <u>418 000</u>	

(ලකුණු 01 යි)

01

(i)	(ii)	(iii)	(iv)	(v)	(vi)	(vii)	(viii)	(ix)	(x)
02	02	02	02	02	02	02	02	02	02 = $\frac{20}{20}$

I කොටස - ව්‍යාපාර අධ්‍යයනය

(ප්‍රශ්න දෙකකට පමණක් පිළිතුරු සපයන්න.)

2. (i) (අ) මිනිස් වුවමනාවක් යනු කුමක් ද?
(ආ) මිනිස් වුවමනාවක ලක්ෂණ දෙකක් ලියන්න. (ලකුණු 02 යි)
- (ii) පහත සඳහන් ප්‍රකාශ සත්‍ය ද අසත්‍ය ද යන්න දක්වන්න.
(අ) ව්‍යාපාරිකයින්ට මිනිස් අවශ්‍යතා නිර්මාණය කළ හැකි අතර, මිනිස් වුවමනා නිර්මාණය කළ නොහැකි ය.
(ආ) නිෂ්පාදන ව්‍යාපාරයක සැපයුම්කරුවෝ එම ව්‍යාපාරයේ අභ්‍යන්තර පරිසර සාධකයකි.
(ඇ) සංස්ථාපිත සමාගමක සාමාන්‍ය කොටස් මිල දී ගත් ඕනෑම පුද්ගලයෙක් හෝ ආයතනයක් එම සමාගමේ අයිතිකරුවකු වේ.
(ඈ) ව්‍යාපාර සෑම විට ම ලාභ අරමුණු කරගෙන කටයුතු කරයි. (ලකුණු 02 යි)
- (iii) කොග්ගල පදිංචි සුමනා, කාන්තියේ සහාය ද ඇතිව තම ඉඩමක කුරුඳු වගා කර 'හෙළ කුරුඳු තේ' නිෂ්පාදනය කර, මඩොල් දූව නැරඹීමට පැමිණෙන සංචාරකයින්ට, නගරයේ වෙළෙඳසැල්වලට හා දේශීය පාරිභෝගිකයින්ට අලෙවි කිරීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන යයි.
(අ) 'හෙළ කුරුඳු තේ' ව්‍යාපාරයේ ඇල්මැති පාර්ශ්ව වන සේවකයන් සහ ගනුදෙනුකරුවන් සඳහා සිද්ධියේ ඇතුළත් නිදසුන බැගින් ලියන්න.
(ආ) ඉහත (iii) (අ) සඳහා ඔබ සඳහන් කළ එක් එක් ඇල්මැති පාර්ශ්වය, 'හෙළ කුරුඳු තේ' ව්‍යාපාරය කෙරෙහි උනන්දුවක් දැක්වීමට හේතුව බැගින් ලියන්න. (ලකුණු 02 යි)
- (iv) පහත දැක්වෙන්නේ ව්‍යාපාර නාම කිහිපයකි.
1. ශක්ති බතික් නිෂ්පාදකයෝ
 2. සතුරා බිම්මල්
 3. සුවය ආරෝග්‍ය ශාලාව
 4. සාගර රියදුරු පාසල
- (අ) ඉහත එක් එක් ව්‍යාපාරය විසින් සපුරාලනු ලබන මිනිස් අවශ්‍යතාව ලියන්න.
(ආ) ඉහත එක් එක් ව්‍යාපාරය නිෂ්පාදිතයේ ස්වභාවය අනුව අයත් වන ව්‍යාපාර වර්ගය සඳහන් කරන්න.

- (i) (අ) මිනිස් අවශ්‍යතා සපුරාගන්නා විවිධ ආකාර වුවමනා ලෙස හැඳින්වේ. (ලකුණු 01)
- (ආ)
- අත්‍යවශ්‍ය නොවීම
 - විවිධ වීම
 - නිර්මාණය කළ හැකි වීම
 - සංකීර්ණ වීම
 - අසීමිත වීම

 $(\frac{1}{2} \times 2 =$ ලකුණු 01 යි)

- (ii) (අ) අසත්‍යයි
(ආ) අසත්‍යයි
(ඇ) සත්‍යයි
(ඈ) අසත්‍යයි

 $(\frac{1}{2} \times 4 =$ ලකුණු 02 යි)

- (iii) (අ) ● සේවකයන් - කාන්ති
- ගනුදෙනුකරුවන් - මිඩොල් දූව නැරඹීමට පැමිණෙන සංචාරකයින්
- නගරයේ වෙළෙඳසැල්
- දේශීය පාරිභෝගිකයින්

($\frac{1}{2} \times 2 =$ ලකුණු 01 යි)

- (ආ) කාන්ති - ● සාධාරණ වැටුප් ලබා ගැනීම
- රැකියාවේ සුරක්ෂිත බව

සංචාරකයින් } ● නිෂ්පාදිත සාධාරණ මිලකට ලබා ගැනීම

නගරයේ වෙළෙඳසැල් } ● ගුණාත්මක නිෂ්පාදිත ලබා ගැනීම/ගුණාත්මකභාවයෙන්

දේශීය පාරිභෝගිකයින් } යුතු කුරුඳු හේ ලබා ගැනීම

($\frac{1}{2} \times 2 =$ ලකුණු 01 යි)

- (iv) (අ) 1. ඇඳුම්
2. ආහාර
3. සෞඛ්‍යය
4. අධ්‍යාපනය

(3 ක් හෝ 4 ක් නිවැරදි නම් ලකුණු 01 යි)

(2 ක් නිවැරදි නම් ලකුණු $\frac{1}{2}$ යි)

- (ආ) 1. භාණ්ඩ නිෂ්පාදන ව්‍යාපාරයකි.
2. භාණ්ඩ නිෂ්පාදන ව්‍යාපාරයකි.
3. සේවා සැපයීමේ ව්‍යාපාරයකි.
4. සේවා සැපයීමේ ව්‍යාපාරයකි.

(පිළිතුරු 2 ක් හෝ 3 ක් නිවැරදි නම් ලකුණු $\frac{1}{2}$ යි)

(පිළිතුරු 4 ම නිවැරදි නම් ලකුණු 01 යි)

2.

i		ii				iii		iv		එකතුව
අ	ආ	අ	ආ	ඇ	ඊ	අ	ආ	අ	ආ	
01	01	$\frac{1}{2}$	$\frac{1}{2}$	$\frac{1}{2}$	$\frac{1}{2}$	01	01	01	01	<u>08</u>
										08

3. (i) (අ) වාණිජ බැංකුවක් යනු කුමක් ද?

(ආ) සන්නිවේදන ක්‍රමයක් තෝරා ගැනීමේදී සලකා බැලිය යුතු කරුණු දෙකක් ලියන්න. (ලකුණු 02 යි)

(ii) පහත සඳහන් ප්‍රකාශ හතර ද අසත්‍ය ද යන්න දක්වන්න.

(අ) ඉතිරි කිරීමේ තැන්පතු වලට සාපේක්ෂව ස්ථාවර තැන්පතු සඳහා ඉහළ ප්‍රතිලාභයක් හිමි වේ.

(ආ) උපරිම විශ්වාසය තැබූ රක්ෂණ මූලධර්මය අදාළ වන්නේ දේපළ රක්ෂණය සඳහා පමණි.

(ඉ) සන්නිවේදනය යනු ඩිජිටල් පුද්ගලයින් සහ ආයතන අතර පමණක් තොරතුරු හුවමාරු කර ගැනීමයි.

(ඊ) කිසියම් රටක් විදේශ රටකට හෝ රටවලට දේශීය නිෂ්පාදිත විකිණීම අපනයන වෙළෙඳාම ලෙස හැඳින්වේ.

(ලකුණු 02 යි)

(iii) ලංකා බැංකුවේ ජංගම ගිණුමක් පවත්වා ගෙන යන ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් විශේෂ රේඛනයක් සහිත රු. 200 000 ක චෙක්පතක් මහජන බැංකුවේ ජංගම ගිණුමක් හිමි ශ්‍රී ලංකා ටෙලිකොම් පී. එල්. සී. වෙස නිකුත් කරන ලදී.

(අ) ශ්‍රී ලංකා වරාය අධිකාරිය හා ශ්‍රී ලංකා ටෙලිකොම් පී. එල්. සී. මගින් සපයන උපකාරක සේවාව වෙස වෙත ම ලියන්න.

(ආ) ඉහත සිද්ධියට අනුව ශ්‍රී ලංකා වරාය අධිකාරිය නිකුත් කළ චෙක්පත රේඛනය කර තිබූ ආකාරය දක්වන්න. (ලකුණු 02 යි)

(iv) විපුල තම පියාට අයත් මෝටර් රථය පදවාගෙන යන අතරතුර, අනතුරකට භාජනය විය. ඒ බව විපුල තේ දුරකථනයෙන් රක්ෂණ සමාගමට දැනුම් දුන්නේ ය. රක්ෂණ නියෝජිතයා පැමිණ ඇස්තමේන්තු කළ හානියට අදාළ වන්දිය විපුල ඉල්ලා සිටිය ද, ඔහුට එය ලබා දීම ප්‍රතික්ෂේප කරන ලදී.

(අ) රක්ෂණ වන්දිය විපුලට දීම ප්‍රතික්ෂේප කිරීමට හේතු වූ රක්ෂණ මූලධර්මය කුමක් ද?

(ආ) ඉහත සිද්ධියේ ඇතුළත් විද්‍යුත් සන්නිවේදන ක්‍රියාවලිය හඳුනාගෙන, එහි යථාර්ථතාව, පණිවුඩය, මාධ්‍යය ලබන්නා, පිටුවාරය හා ප්‍රතිපෝෂණය සඳහා නිදසුන් ලියන්න.

(i) (අ) ඉතිරි කිරීමේ හා ස්ථාවර තැන්පතු ගිණුම් මෙන්ම ජංගම ගිණුම් ද පවත්වා ගෙන යමින් ව්‍යාපාර කටයුතුවලට අවශ්‍ය විවිධ බැංකු සේවාවන් සපයනු ලබන ආයතන වාණිජ බැංකු ලෙස හැඳින්වේ.

(ලකුණු 01 යි)

- (ආ)
- සුදුසු බව
 - වේගවත් බව
 - පිරිවැය
 - පැහැදිලි බව
 - භාවිත කිරීමේ පහසුව
 - තේරුම්ගත හැකි බව

($\frac{1}{2} \times 2 =$ ලකුණු 01 යි)

(ii) (අ) සත්‍යයි

(ආ) අසත්‍යයි

(ඉ) අසත්‍යයි

(ඊ) සත්‍යයි

($\frac{1}{2} \times 4 =$ ලකුණු 02 යි)

(iii) (අ)

- ශ්‍රී ලංකා වරාය අධිකාරිය - ප්‍රවාහනය
- ශ්‍රී ලංකා ටෙලිකොම් පී.එල්.සී. - සන්නිවේදනය

($\frac{1}{2} \times 2 =$ ලකුණු 01 යි)

(ආ)

මහජන බැංකුව
ආදායකයාගේ ගිණුමට පමණයි
මහජන බැංකුව
මහජන බැංකුව

(ලකුණු 01 යි)

(iv) (අ) රක්ෂණ හිමිකම්

(ලකුණු ½)

- (ආ) යච්ඡනා - විප්‍රල
පණිවුඩය - මෝටර් රථය අනතුරට ලක් වූ බව
මාධ්‍යය - විද්‍යුත් / වාචික / විද්‍යුත් වාචික
ලබන්නා - රක්ෂණ සමාගම
ප්‍රතිචාරය - අනතුර සිදු වූ ස්ථානයට පැමිණෙන බව දැන්වීම / පණිවුඩය ලබා ගැනීම.
ප්‍රතිපෝෂණය - අනතුර සිදු වූ ස්ථානයට රක්ෂණ නියෝජිතයා පැමිණීම.

(නිදසුන් දෙකකට ½ බැගින් නිදසුන් 06 ට ලකුණු 01 ½ යි)

i		ii				iii		iv		එකතුව
අ	ආ	අ	ආ	ඉ	ඊ	අ	ආ	අ	ආ	
01	01	½	½	½	½	01	01	½	01 ½	08 08

3.

(iii) සහන්ගේ ව්‍යාපාරයේ ගනුදෙනු හතරක් ව්‍යාපාරයේ ගිණුම්කරණ සමීකරණයට බලපෑ ආකාරය පහත දැක්වේ

දිනය	ගනුදෙනුව	වත්කම් (රු.)	=	හිමිකම් (රු.)	+	වගකීම් (රු.)
2019.10.02	1	බඩු කොගය + 15 000				ණයහිමියෝ + 15 000
2019.10.03	2	ලී බඩු + 25 000 මුදල් - 25 000				
2019.10.04	3	බඩු කොගය - 10 000 ණයගැතියෝ + 12 000		ලාභය + 2 000		
2019.10.05	4	මුදල් - 9 000		ලද වට්ටම + 1 000		ණයහිමියෝ - 10 000

තව ද සහන්ගේ ව්‍යාපාරයේ 2019.10.01 දිනට මුළු වත්කම් රු. 250 000 ක් වූ අතර, මුළු වගකීම් රු. 50 000 ක් විය.

අවශ්‍ය වන්නේ:

(අ) මෙහි සඳහන් 1, 2, 3, 4 ගනුදෙනු, වටිනාකම් සහිතව ලිවීම

(ආ) ඉහත ගනුදෙනු සටහන් කිරීමෙන් පසු 2019.10.05 දිනට ව්‍යාපාරයේ මූලික ගිණුම්කරණ සමීකරණය වටිනාකම් සහිතව දැක්වීම (ලකුණු 04 යි)

(iv) රුවන් ප්‍රේමරත්න නොවැම්බර් මාසය සඳහා ලැබුණු සුළු මුදල් අග්‍රිමය රු. 1000 කි. 2019 නොවැම්බර් මාසයේ සුළු මුදල් ගෙවීම් පහත දැක්වේ.

දිනය	ව.අ.	විස්තරය	වටිනාකම (රු.)
2019.11.02	01	තැපැල් ගාස්තු	150
2019.11.10	02	ගමන් වියදම්	80
2019.11.15	03	සංග්‍රහ වියදම්	200
2019.11.29	04	ත්‍රිරෝද රථ ගාස්තු	200

අවශ්‍ය වන්නේ:

ඉහත ගනුදෙනු සුළු මුදල් පොතක සටහන් කිරීම හා 2019.11.30 දිනට සුළු මුදල් පොත තුලනය කර දැක්වීම

(i)

(අ) • ව්‍යාපාරයක අයිතිකරුවන් වෙනුවෙන් පවතින වත්කම් ප්‍රමාණය හිමිකම් ලෙස හැඳින්වේ.

• හිමිකම් යනු මුළු වත්කම්වලින් මුළු වගකීම් අඩු කළ පසු වටිනාකමයි.

(ලකුණු 01 යි)

(ආ) • අමතර ප්‍රාග්ධනය යෙදීම

• ගැහිලි

• ආදායම්

• වියදම්

($\frac{1}{2} \times 2 =$ ලකුණු 01 යි)

(ii) (අ) මුදල් ගිණුම හර රු. 7 000

මාධ්‍යයේ ගිණුම බැර රු. 7 000

(ලකුණු 01 යි)

(ආ) ගැහිලි ගිණුම හර රු. 35 000

ගැනුම් ගිණුම බැර රු. 35 000

(ලකුණු 01 යි)

- (iii) (අ) 1. රු. 15 000 ක් වටිනා බඩු තොගයක් ණයට ගැනීම
 2. රු. 25 000 ක් වටිනා ලී බඩු අත්පිට මුදලට ගැනීම
 3. • පිරිවැය රු. 10 000 ක් වූ බඩු තොගයක් රු. 12 000 කට ණයට විකිණීම
 හෝ
 • රු. 10 000 ක් පිරිවැය වූ බඩු තොගයක් රු. 2 000 ක ලාභයක් සහිතව ණයට විකිණීම
 4. • රු. 10 000 ක් වූ ණය හිමියන්ට මුදල් ගෙවීමේ දී රු. 1 000 ක වට්ටමක් ලැබීම
 හෝ
 • රු. 10 000 ක ණය හිමියෙකු පියවීමට රු.9 000 ක් ගෙවීම
 හෝ
 • 10% වට්ටමකට යටත්ව ණයහිමියන්ට රු. 9 000 ක් ගෙවීම
- ($\frac{1}{2} \times 4 =$ ලකුණු 02 යි)

(ආ) වත්කම් (රු.) = හිමිකම් (රු.) + වගකීම් (රු.)

$\begin{matrix} 258\ 000 \\ \textcircled{\frac{1}{2}} \end{matrix} = \begin{matrix} 203\ 000 \\ \textcircled{01} \end{matrix} + \begin{matrix} 55\ 000 \\ \textcircled{\frac{1}{2}} \end{matrix}$

හෝ

වත්කම් (රු.) = හිමිකම් (රු.) + වගකීම්(රු.)

2019.10.01 දිනට ශේෂය $\begin{matrix} 250\ 000 \\ +\ 8\ 000 \end{matrix} \left[\textcircled{\frac{1}{2}} \right] = \begin{matrix} 200\ 000 \\ +\ 3\ 000 \end{matrix} \left[\textcircled{01} \right] + \begin{matrix} 50\ 000 \\ +\ 5\ 000 \end{matrix} \left[\textcircled{\frac{1}{2}} \right]$

2019.10.05 දිනට ශේෂය $\underline{\underline{258\ 000 = 203\ 000 + 55\ 000}}$

(ලකුණු 02 යි)

(iv)

රුවන් ට්‍රේඩර්ස්

2019 නොවැම්බර් මාසය සඳහා සුළු මුදල් පොත

ලැබීම් රු.	ස. පි.	දිනය	විස්තරය	ව. අ.	ගෙවීම් රු	විශ්ලේෂණ තීරු				ලෙ. පි.
						තැපැල් රු.	ගමන් රු.	සංග්‍රහ රු.	ලෙජර් හිණුම්	
1 000 $\textcircled{\frac{1}{2}}$		19.11.01	මුදල් පොත							
		19.11.02	තැපැල් ගාස්තු	01	150	150	-	-		
		19.11.10	ගමන් වියදම්	02	80	-	80	-		
		19.11.15	සංග්‍රහ වියදම්	03	200	-	-	200		
		19.11.29	ක්‍රී රෝද රථ ගාස්තු	04	200	-	200	-		
					630	150	280	200		
		19.11.30	ශේෂය ප/ගෙ		370 $\textcircled{\frac{1}{2}}$	$\textcircled{\frac{1}{2}}$	$\textcircled{\frac{1}{2}}$	$\textcircled{\frac{1}{2}}$		
1 000					1 000					
370 $\textcircled{\frac{1}{2}}$		19.12.01	ශේෂය ඉ/ගෙ							

(ආකෘතියට ලකුණු $\frac{1}{2}$ යි)

(ලකුණු 04 යි)

5

i	ii	iii	iv	එකතුව
අ ආ	අ ආ	අ ආ		
01 01	01 01	02 02	04	$\frac{12}{12}$

6. (i) (අ) 'ශේෂ පිරික්සුම' යනු කුමක් ද?

(ආ) මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ ඇතුළත් වන ගිණුම්කරණ මූලිකාංග දෙකක් ලියන්න. (ලකුණු 02 යි)

- (ii) සිතුවමේ ව්‍යාපාරයේ සිදු වූ ගනුදෙනු කිහිපයක් හා අලුතින් බඳවාගත් ගිණුම් ලිපිකරු විසින් ඒවා ගිණුම්ගත කර ඇති ආකාරය පහත දැක්වේ.

2019.03.01 අතිරේක ප්‍රාග්ධනය යෙදවීම රු. 50 000

2019.03.02 ණයට ගැනුම් රු. 45 000

2019.03.03 විදුලි බිල ගෙවීම රු. 8 000

2019.03.04 ලී බඩු මිල දී ගැනීම රු. 12 000

2019.03.05 අත්පිට විකුණුම් රු. 30 000

ලෙජර් ගිණුම්:

මුදල් ගිණුම

දිනය	විස්තරය	ස.පි	වටිනාකම (රු.)	දිනය	විස්තරය	ස.පි	වටිනාකම (රු.)
03.01	ප්‍රාග්ධන ගිණුම		50 000	03.03	විදුලි බිල ගිණුම		8 000
03.05	විකුණුම් ගිණුම		30 000	03.04	ලී බඩු ගිණුම		12 000

ප්‍රාග්ධන ගිණුම

දිනය	විස්තරය	ස.පි	වටිනාකම (රු.)	දිනය	විස්තරය	ස.පි	වටිනාකම (රු.)
				03.01	මුදල් ගිණුම		50 000

ගැනුම් ගිණුම

දිනය	විස්තරය	ස.පි	වටිනාකම (රු.)	දිනය	විස්තරය	ස.පි	වටිනාකම (රු.)
03.04	මුදල් ගිණුම		12 000				

විදුලි බිල ගිණුම

දිනය	විස්තරය	ස.පි	වටිනාකම (රු.)	දිනය	විස්තරය	ස.පි	වටිනාකම (රු.)
				03.03	මුදල් ගිණුම		8 000

අවශ්‍ය වන්නේ:

(අ) ගිණුම් තැබීමේදී සිදු වී ඇති වැරදි මොනවා දැයි වටිනාකම් සහිතව ලියා දැක්වීම

(ආ) ඉහත (ii) (අ) හි සඳහන් කළ වැරදිවලින් ඕනෑම වැරදි දෙකක් නිවැරදි කිරීමේ ජර්නල් සටහන්

(iii) නිර්මාල විසින් පාවිච්චි කළ ජලාස්ථික් බෝකල් භාවිත කර මල් බදුන් නිපදවා අලෙවි කිරීමේ ව්‍යාපාරයක් ආරම්භ කරන ලදී. 2019 මැයි මාසයට අදාළ තොරතුරු මෙසේ ය.

	රු.
ජලාස්ථික් බෝකල් මිල දී ගැනුම්	13 000
මල් බදුන් සකස් කරන්නාගේ වැටුප	6 000
මල් බදුන් කින්න ආලේපන වියදම්	2 500
විදුලි ගාස්තු	3 000
මල් බදුන් සැකසීමේ යන්ත්‍රයක් මිලදී ගැනීම	60 000

අතිරේක තොරතුරු:

- යන්ත්‍රය සරල මාර්ග ක්‍රමයට වාර්ෂික ව 10% බැගින් ක්ෂය කළ යුතුයි.
- සියලු ද්‍රව්‍ය භාවිත කර මැයි මාසය තුළ මල් බදුන් 100 ක් නිපදවා ඇත.

අවශ්‍ය වන්නේ:

2019.05.31 දිනෙන් අවසන් මාසයේ නිෂ්පාදන පිරිවැය ලේඛනය පිළියෙල කිරීම (ලකුණු 02 යි)

(iv) සෑමගේ ව්‍යාපාරයේ 2019.03.31 දිනෙන් අවසන් මාසය සඳහා ලද බැංකු ප්‍රකාශනයෙන් උපුටාගත් තොරතුරු පහත දැක්වේ.

2019 03.01 දිනට බැර ශේෂය රු. 11 000

තැන්පත් කිරීම්:

03/02 මුදල් රු. 20 000
03/05 චෙක්පත් (758011) රු. 22 000
03/15 සෘජු ප්‍රේෂණ රු. 15 000

අඩු කිරීම්:

03/04 වැටුප්-චෙක්පත් අංක 352301 රු. 10 000
03/25 තුසිත-චෙක්පත් අංක 352302 රු. 20 000
03/30 බැංකු ගාස්තු රු. 3 000

අවශ්‍ය වන්නේ:

(අ) 2019 මාර්තු මාසය සඳහා බැංකු ප්‍රකාශනය පිළියෙල කිරීම

(ආ) ඉහත තොරතුරුවලින් ව්‍යාපාරයේ බැංකු ගිණුම සංශෝධනය සඳහා යොදා ගන්නා අයිතමයක් නම් කිරීම (ලකුණු 04 යි)

(i) (අ) යම් කාලවර්ෂයක් අවසානයේ දී ව්‍යාපාරයක ලෙජරයේ ඇතුළත් හර ශේෂ හා බැර ශේෂ වෙත වෙනම තීරු දෙකක ඇතුළත් කර පිළියෙල කරනු ලබන ලැයිස්තුව ශේෂ පිරික්සුම වේ. (ලකුණු 01 යි)

- (ආ)
- වත්කම්
 - හිමිකම්
 - වගකීම්

($\frac{1}{2} \times 2 =$ ලකුණු 01 යි)

(ii) (අ)

1. ණයට ගැනුම් රු. 45 000 ගිණුම් වල සටහන් නොකිරීම
2. විදුලි බිල ගෙවීම රු. 8 000 මුදල් ගිණුමේ නිවැරදිව සටහන් කර විදුලි බිල් ගිණුමේ බැරට සටහන් කිරීම

හෝ

- විදුලි බිල ගෙවීම රු. 8 000 විදුලි බිල් ගිණුමේ බැරට සටහන් කිරීම

හෝ

- විදුලි බිල ගෙවීම රු. 8 000 මුදල් ගිණුමේ මෙන්ම විදුලි බිල් ගිණුමේ ද බැරට සටහන් කිරීම

3. • ලී බඩු මිලදී ගැනීම රු.12 000 මුදල් ගිණුමේ නිවැරදිව සටහන් වුවත් එම වටිනාකම ගැනුම් ගිණුමට හර කිරීම

හෝ

- ලී බඩු මිලදී ගැනීම රු.12 000 ගැනුම් ගිණුමට හර කිරීම

4. • අත්පිට විකුණුම් රු. 30 000 මුදල් ගිණුමේ පමණක් සටහන් වීම

හෝ

- අත්පිට විකුණුම් රු. 30 000 විකුණුම් ගිණුමට බැර නොකිරීම

හෝ

- අත්පිට විකුණුම් රු. 30 000 මුදල් ගිණුමේ නිවැරදිව සටහන් කර විකුණුම් ගිණුමේ බැරට සටහන් නොවීම

නිවැරදි පිළිතුරු තුනකට හෝ හතරකට ලකුණු 02

නිවැරදි පිළිතුරු දෙකකට ලකුණු 01

නිවැරදි පිළිතුරු එකකට ලකුණු $\frac{1}{2}$

(ආ)

පොදු පරීක්ෂණය

දිනය	ව. අ.	විස්තරය	ලේ. පි.	හර රු.	බැර රු.
		ගැනුම් ගිණුම හර ණය ගිම් ගිණුම (රු.45 000 ණයට ගැනුම් ගිණුම්වල සටහන් නොවීම නිවැරදි කිරීම)		45 000	45 000
		විදුලි බිල් ගිණුම හර අවිනිශ්චිත ගිණුම (විදුලි බිල් ගෙවීම රු.8000 විදුලි බිල් ගිණුමේ බැරට සටහන් වීම නිවැරදි කිරීම)		16 000	16 000
		ලී බඩු ගිණුම හර ගැනුම් ගිණුම (ලී බඩු ගැනුම් රු.12 000 ගැනුම් ගිණුමේ හරට සටහන් වීම නිවැරදි කිරීම)		12 000	12 000
		අවිනිශ්චිත ගිණුම හර විකුණුම් ගිණුම (අත්පිට විකුණුම් රු.30 000 විකුණුම් ගිණුමේ සටහන් නොවීම නිවැරදි කිරීම)		30 000	30 000

(1 x 2 = ලකුණු 02 යි)

[නිවැරදි පරීක්ෂණ සටහනට $\frac{1}{2}$ යි
සංලක්ෂ්‍යයට $\frac{1}{2}$ යි]

(iii)

නිර්මාණයේ ව්‍යාපාරය
2019.05.31 දිනෙන් අවසන් මාසය සඳහා නිෂ්පාදන පිරිවැය ලේඛනය

සෘජු ද්‍රව්‍ය - ප්ලාස්ටික් බෝතල් මිලට ගැනුම් සෘජු ශ්‍රමය - මල් බඳුන් සකස් කරන්නාගේ වැටුප ප්‍රාථමික පිරිවැය (½)	(රු.) 13 000 6 000	(රු.) 19 000
වකු ද්‍රව්‍ය - මල් බඳුන් සඳහා තීන්ත වකු වෙනත් - විදුලි ගාස්තු - යන්ත්‍ර ඝෂය	2 500 3 000 500	(½)
නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය (½) මුළු නිෂ්පාදන පිරිවැය		6 000 <u>25 000</u> (½)

(ලකුණු 02 යි)

(iv.) (අ)

සැමියමේ ව්‍යාපාරය
2019 මාර්තු මාසය සඳහා බැංකු ප්‍රකාශය

දිනය	විස්තරය	හර (රු.)	බැර (රු.)	ශේෂය (රු.)
2019.03.01	ශේෂය ඉ/ගෙ	-		11 000 (½)
03.02	මුදලේ		20 000	31 000
03.04	වැටුප් - (352301)	10 000	-	21 000
03.05	වෙක්පත් (758011)	-	22 000	43 000
03.15	සෘජු ප්‍රේමණ	-	15 000	58 000
03.25	තුසිත - (352302)	20 000	-	38 000
03.30	බැංකු ගාස්තු	3 000	-	35 000 (½)
		(01)	(01)	

(ලකුණු 03 යි)

- (ආ) • සෘජු ප්‍රේමණ රු. 15 000
 හෝ
 • බැංකු ගාස්තු රු. 3 000

(ලකුණු 01 යි)

06

i අ ආ	ii අ ආ	iii	iv අ ආ	එකතුව
01 01	02 02	02	03 01	<u>12</u> 12

7. (i) (අ) බොල් ණය යනු කුමක් ද?

(ආ) ලාභ අරමුණු කර නොගත් සංවිධාන සඳහා ආදායම් ප්‍රකාශනයක් පිළියෙල කිරීමේ අරමුණ කුමක් ද? (ලකුණු 02 යි)

(ii) පුඩුදු යෙවන සමාජයේ සාමාජික සංඛ්‍යාව 100 කි. එක් සාමාජිකයකුගේ මාසික සාමාජික ගාස්තුව රු. 50 කි. 2019 ඔක්තෝබර් මාසයට අදාළව ගනුදෙනු කිහිපයක් පහත දැක්වේ.

	රු.
ලිපිද්‍රව්‍ය මිල දී ගැනීම	3 000
පුඩක්පත් හා සඟරා මිල දී ගැනීම	6 000
කැපැල් වියදම්	500
පරිත්‍යාග ලැබීම්	3 000

අතිරේක තොරතුරු:

- සාමාජිකයින් 20 දෙනෙකු ඔක්තෝබර් මාසය සඳහා සාමාජික මුදල් ගෙවා නැත
- 2019.10.01 දිනට ලැබීම් හා ගෙවීම් ගිණුමේ ශේෂය රු. 5 000 ක් විය.

අවශ්‍ය වන්නේ:

පුඩුදු යෙවන සමාජයේ 2019.10.31 දිනෙන් අවසන් මාසය සඳහා ලැබීම් හා ගෙවීම් ගිණුම පිළියෙල කිරීම (ලකුණු 02 යි)

(iii) සංඛ්‍යාත්මක සිල්ලර වෙළෙඳ ව්‍යාපාරයේ 2018.12.31 දිනට ශේෂ පිරික්සුම පහත දැක්වේ.

	හර (රු.)	බැර (රු.)
ගොඩනැගිලි (පිරිවැයට)	350 000	
ගොඩනැගිලි ක්ෂය වෙත්කිරීම් (2018.01.01 දිනට)		140 000
තොගය (2018.01.01 දිනට)	30 000	
ගැනුම් ..	220 000	
විකුණුම්		300 000
ණයගැතියෝ	40 000	
ණයහිමියෝ		30 000
දුන් වට්ටම්	2 500	
ලද වට්ටම්		2 000
විදුලි ගාස්තු	5 000	
බොල් ණය	1 500	
12% බැංකු ණය		100 000
බැංකු ණය පොලී	10 000	
මුදල් ශේෂය.....	35 000	
දුරකථන ගාස්තු	2 000	
ප්‍රාග්ධනය		124 000
	<u>696 000</u>	<u>696 000</u>

අතිරේක තොරතුරු:

- 2018.12.31 දිනට තොගය රු. 22 000 කි.
- ගොඩනැගිලි සරල මාර්ග ක්‍රමයට වාර්ෂිකව 20% බැගින් ක්ෂය කළ යුතු ය.
- 2018.12.31 දිනට උපචිත විදුලි ගාස්තුව රු. 1000 කි.

අවශ්‍ය වන්නේ:

- (අ) 2018.12.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා ලාභ හෝ අලාභ ප්‍රකාශය (ලකුණු 04 යි)
- (ආ) 2018.12.31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශය (ලකුණු 04 යි)

(i) (අ)

ණයගැනියෙකුගෙන් අයවිය යුතු මුදලක් කුමන හේතුවක් මත හෝ නිශ්චිතව ම අයකරගත නොහැකි තත්ත්වයට පත්වුවහොත් එම ණය, බොල්ණය ලෙස හැඳින්විය හැකි ය.

(ලකුණු 01 යි)

(ආ)

ලාභ අරමුණු කර නොගත් සංවිධාන විසින් කිසියම් නිශ්චිත කාලච්ඡේදයක් තුළ සිදු කළ ආර්ථික ක්‍රියාකාරකම්වල ප්‍රතිඵලය (අතිරික්තය හෝ ඌනතාව) ගණනය කිරීම සඳහා ආදායම් ප්‍රකාශනය පිළියෙල කරනු ලබයි.

(ලකුණු 01 යි)

(ii)

පුඩුදු යොවන සමාජය

2019.10.31 දිනෙන් අවසන් මාසය සඳහා ලැබීම් හා ගෙවීම් ගිණුම

	(රු.)		(රු.)
2019.10.01 ශේෂය ඉ/ගෙ	ⓧ 5 000	ලිපි ද්‍රව්‍ය මිලදී ගැනීම	3 000*
ලැබූ සමාජික මුදල්	ⓧ 4 000	පුවත්පත් හා සඟරා මිලදී ගැනීම	6 000*
පරිත්‍යාග ලැබීම්	3 000*	තැපැල් වියදම්	500*
		10/31 ශේෂය ප/ගෙ	ⓧ 2 500
	12 000		12 000
11.01 ශේෂය ඉ/ගෙ	2 500		

* අයිතම 4 සඳහා ලකුණු ½ යි

(ලකුණු 02 යි)

Figure 1: Schematic diagram of the proposed system.

Figure 1: Schematic diagram of the proposed system.

Figure 1: Schematic diagram of the proposed system.

Figure 1: Schematic diagram of the proposed system.



Figure 1: Schematic diagram of the proposed system.

Figure 1: Schematic diagram of the proposed system.

Figure 1: Schematic diagram of the proposed system.

Figure 1: Schematic diagram of the proposed system.

